

දඩ පොළී මාර්ගෝපදේශය

විශ්ලේෂණය

දඩ පොලිය යනු ණය හෝ ගිණුම් කොන්දේසි සපුරා නොමැති විට පමණක් අදාළ වන අමතර ගාස්තුවකි. ණය පහසුකම් සඳහා, මෙය සාමාන්‍ය පොළී අනුපාතයට එකතු කරන ලද වසරකට අමතර 2% කි. මෙය සාධාරණත්වය තහවුරු කිරීම හා නියාමන අපේක්ෂාවන්ට අනුකූල වීම සඳහා භාවිතා වේ. මෙම දඩ පොළී අනුපාතය පද්ධතිය තුළ add-on ලෙස සකස් කර ඇති අතර, පහත සඳහන් විශේෂ අවස්ථා යටතේ පමණක් සාමාන්‍ය ණය පොළීට අමතරව අය කෙරේ.

1. කාලීන ණය (වෙළඳ මූල්‍ය ණය ඇතුළුව)

දඩ පොළී අදාළ වන්නේ ණය වාරිකයේ ප්‍රධාන මුදල් කොටස (Principal) පමණක් ප්‍රමාදව ගෙවූ විටයි. එය ගණනය කරන්නේ ප්‍රමාද වූ දින ගණනට අනුව පමණි.

උදාහරණය:

- වාරිකය: රු. 50,000 (ප්‍රධාන මුදල රු. 30,000 + පොලිය රු. 20,000)
- සාමාන්‍ය පොළී අනුපාතය – 10%
- ගෙවිය යුතු නියමිත දිනය: මාර්තු 1, ගෙවන ලද දිනය: මාර්තු 16 (දින 15ක් ප්‍රමාද වී)
- දඩ පොළී අනුපාතය: වාර්ෂික 2% (ප්‍රමාද වූ Principal මත පමණක්)

දඩ පොළී ගණනය:

දඩ පොලිය = $30,000 \times 2\% \times 15 / 365 =$ රු. 24.66 (එම කාල සීමාව සඳහා සාමාන්‍ය පොලියට අමතරව)

2. අයිරා පහසුකම්

දඩ පොලිය අදාළ වන්නේ:

- අයිරා ශේෂය අනුමත සීමාව ඉක්මවා ගිය විට, හෝ
- අයිරා සීමාව කල් ඉකුත් වී ඇති නමුත් ගිණුම, තවදුරටත් ගිණුම overdrawn තත්ත්වයේ පවතින විට.

අයිරා උදාහරණය A – සීමාව ඉක්මවා යාම

- අයිරා සීමාව: රු. 500,000
- භාවිතය: රු. 520,000 (අතිරේකය: රු. 20,000) – දින 10ක්
- සාමාන්‍ය පොළී අනුපාතය – 14%
- දඩ පොළී අනුපාතය – සාමාන්‍ය අනුපාතය + 2%

දඩ පොළී ගණනය: $20,000 \times 16\% \times 10 / 365 = \text{රු. } 87.67$

අයිරා උදාහරණය B – කල් ඉකුත් වූ සීමාව

- සීමාව කල් ඉකුත් වූ දිනය: ජූනි 30
- සාමාන්‍ය පොළී අනුපාතය – 14%
- Overdrawn මුදල: රු. 300,000
- නවීකරණය කළ දිනය: ජූලි 10 (දින 10ක්)

දඩ පොළී ගණනය: $300,000 \times 16\% \times 10 / 365 = \text{රු. } 1,315.07$

සාරාංශය

- කාලීන ණය: දඩ පොලිය අදාළ වන්නේ කල් ඉකුත් වූ මූලික මුදලට පමණි.
- අයිරා සීමාව ඉක්මවා ගිය ණය: අතිරේක මුදල සඳහා දඩ පොලිය අදාළ වේ.
- අයිරා කල් ඉකුත් වූ ණය: සම්පූර්ණ ඉක්මවා ගිය ශේෂය සඳහා දඩ පොලිය අදාළ වේ.